

විශ්වපිත් සහ්දේශී සුරයබන්ඩාර

සහතස වෙනුවෙන්ම ලියන ආදරණීය ම නවකතාව



4

ස්නේහාගේත් අකලංකගේත් කතාව

“මුළුස්සයෙක් අතින් වහාවක් දෙකක් වරදක් ව්‍යුතාම ගැඹුම ඒ මිනින වරද කරනුව යියා තිනා එක වරදයි වාපා..” අකලංක ඩියෝගීන් නින මේ දූෂිතයෙක්ට ඇත්දායි සිතාගැනීමටත් ස්නේහාට ගොහැනු යුතුයි.

“මම තම එහෙම ගියෙහෙ තහා රෝගයන්.. දැන මිය පෙනීමිකට අමතක කරුව මේ බේත් භාෂ්ය දැන්.. ගැන්දෙන් දැන් තාම් නැත්තා මිල්ලන් කට්ටෙනා” වාපා සිතාගැනීම් ය.. ඇතේ ප්‍රාග්ධන යැනැලු බව සිත්තෙනා පූජා ය.. ඇ ගැන්ද පාත්තකට දමා අතින් අනා අකලංකට බේත් කට්ට ගැටි ස්නේහා බ්‍රහ්ම සිටිය ය..

“මියේ.. විශ්වර එකක් ගෙනන් පෙනාවද ඒවායේ?” වාපා ගැරු ස්නේහාගේත් අයයි. ඒ ඉඩීම් ගරීම කාරුත්තිය ය.. “.. සෙටි.. මි මියාගේ නම දැන්ගෙන් නැගැනී..”

“මම ස්නේහා” ස්නේහා වැඟ විදුරාට වාපා ආයුල්ල් මේයය මෙහෙ මත තබන අතර සියයි.

“හර පෙක් .. ඒන් අපේ මේ අකලංක අයියා වෙත කොට බ්‍රහ්ම බ්‍රහ්ම ගන්න ආයා මිග මිය ප්‍රාග්ධන කොළඹයේ ගොවයි.. ආමියායෙක් ගැන්නම් අසුම ගැන පොලිස්කාරයෙක් වෙත දුන්නිට මිනිනෙ..”

ස්නේහාට අකලංකගෙත් මුළුනු දෙය බැලෙළුන්නේ ඉවත්වය. මේ සියය ගැමීම මූල දුන්නිට යයි ඒ මුළුන්නේ නම් ගොටුපොතිය. උපයක බ්‍රහ්මයේ වෙන්නට ඇති. ඇයට සිහෙයි. මේ ඩියා ගැරීම බ්‍රහ්මයේ ව්‍යුතාට වඩා වැඩි ඉවත් ඇතින් ගොටුයෙක් වෙන්නටය. නිය පොකුණු ගැන ගෙන ව්‍යුතායෙනු ඇත් මෙයයි.

“මුණාන් කොහො මිනින බැ මග ප්‍රාග්..” අප්පාටිවි ගේ ව්‍යුතා ඇත් සියයට එයි.

තවමත් වාපා අකලංකට බේත් කට්ටින් සියියි. තව දුරටත්

මයා මේ කතා එක
කනකින් අහලා අනින්
කනෙන් පිට කරලා
දාන්න.. මලුවට
දාන්න එපා..
තේරුමක් නැහැ..



මෙහි යදි සිටිම ගොමෙනවදයි ස්නේහාට
සිඟුනි. මුළුන් තිස්කලාව යමක් කතා
කරුන්නට ඉඩ දි ඉවත්ව ය යුතු බව ඇගෙ
සිහ සියයි.

“මොනවා ගරී මිනා වුවනාන් බිස් එක

මධ්‍යන මිස්” ස්නේහා කාමර්දිය දෙර අසැල
සිට වාපාට කිවා ය.

“දැන් මිස් මයා මය එලුයට යැන්න හඳුන්න
මං මෙයාගේ ගේල් ලුණ්නි මිලා නිතාගෙන
දා” ඇටිව පොවිඩ මිදුහැස් කතා ගරුන්

